

කළමනාකරණ ප්‍රාදේශීය සභාව - 2024

කළමනාකරණ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන ආස්ථිත්‍යයක් විසින්ම එම ආස්ථිත්‍යය සම්බන්ධව වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය. එම පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන ආස්ථිත්‍යයක් සම්බන්ධයෙන් වූ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ, රීති මගින් දක්වනු ලැබිය හැකි පරිදි වන කාලසීමාවක් තුළ එම ආස්ථිත්‍යයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ද සමඟ ගණන්දීමේ නිලධාරියා විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම පනතේ 38(1) (අ) වගන්තිය ප්‍රකාරව, වාර්ෂික වාර්තා සහ වෙනත් මූල්‍ය ප්‍රකාශ අවශ්‍ය වේලාවන් ඇතුළත පිළියෙල කිරීම සිදුවන බවට සහතික විය යුතු අතර, ඊට අමතරව විගණනය කරනු ලබන ආස්ථිත්‍යයට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගණන් දීමේ නිලධාරියා වගබලා ගනු ලැබිය යුතුය.

1.3 කළමනාකරණ ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කිරීම හා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

2022 සැප්තැම්බර් 06 දිනැති අංක 2296/05 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළාත් පාලන හා පළාත් සභා විෂයභාර අමාත්‍යවරයා විසින් 2023 මාර්තු 19 දින සිට ක්‍රියාත්මක වන පරිදි කළමනාකරණ ප්‍රාදේශීය සභාව විසුරුවා හැර 2023 මාර්තු 20 දින සිට සීමා මායිම් සංශෝධනය කර කළමනාකරණ ප්‍රාදේශීය සභාව සංස්ථාපනය කර එම දිනය සහිතයන්ගේ ධුර කාලය ක්‍රියාත්මක වන දිනය ලෙස දක්වා තිබුණි. එසේ වුවද ප්‍රාදේශීය සභාව විසින් 2024 දෙසැම්බර් 31 දිනට අදාළව ඉදිරිපත් කළ යුතු මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර මෙම වාර්තාවේ දිනය වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

1.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
(i) 134(1) වගන්තිය	කාලානුරූපීව සභා බල ප්‍රදේශයේ නව සංවර්ධන ප්‍රදේශ හඳුනාගෙන නියමිත පරිදි ගැසට් කර වරිපනම් බදු අය කිරීමට කටයුතු කර නොතිබුණි.	2025 වර්ෂයේදී නව සංවර්ධන ප්‍රදේශ හඳුනාගෙන ඇති බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ii) 158 (අ) වගන්තිය හිඟ වරිපනම් බදු අය කර ගැනීමේ අවසන් පියවර ලෙසට දේපළ තහනම් කිරීම් කර නොතිබුණි. 2024 වර්ෂයේදී විනිග්‍රහ බලපත්‍ර නිකුත් කර හිඟ ආදායම් කොටසක් අය කර ඇති බව. -එම-

- (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 1645 වාහනවලට අදාළ ලොග් පොත් යාවත්කාලීනව පවත්වා නොතිබුණි. ලොග් පොත් යාවත්කාලීනව පවත්වා ගෙන යන බව. මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- (ඇ) ආයතන සංග්‍රහයේ xxiv පරිච්ඡේදයේ 10.5 වගන්තිය ආපදා ණය වාරික අය කිරීමේදී ඒකාබද්ධ වැටුප සැලකිල්ලට ගෙන මාසික වාරිකය තීරණය කළ යුතු වුවත්, සියළුම නිලධාරීන්ගෙන් මාසිකව රු.2,500 ක ණය වාරිකයක් අය කර තිබුණි. ආයතන සංග්‍රහය ප්‍රකාරව කටයුතු කරන බව. ආයතන සංග්‍රහය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- (ඈ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදය සෑම වාහනයකම ඉන්ධන දහනය පරීක්ෂා කළ යුතු වුවත්, සිංගල් කැබ් රථයේ අළුත්වැඩියාව අවසන් කර සභාව වෙත ගෙනැවිත් තිබුණද එහි ඉන්ධන දහනය 2020 වර්ෂයෙන් පසු පරීක්ෂා කර නොතිබුණි. වාහනයේ ධාවන මීටරය අළුත්වැඩියා කිරීමට අවශ්‍ය කොටස් නොමැති බවත්, එන්ජින් අළුත්වැඩියා කිරීමට පවතින බැවින් වාහනය ධාවනයෙන් ඉවත් කර ඇති බව. යොමුගත චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- (ඉ) 1988 මැයි 17 දිනැති අංක 1988/22 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය වරිපනම් බදුවලට යටත් වන දේපල වසර 05 කට වරක් තක්සේරු කළ යුතු වුවත්, සභාවේ දේපල 2014 වර්ෂයෙන් පසු තක්සේරු කර නොතිබුණි. දේපල තක්සේරු කිරීමට කටයුතු කරන බව. යොමුගත චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2 මූල්‍ය සමාලෝචනය

2.1 ආදායම් පරිපාලනය

2.1.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i)	වරිපනම් හා බදු	රු. 7,452,523	රු. 7,833,664	රු. 9,111,274	රු. 7,487,519	රු. 10,556,626	රු. 10,787,329	රු. 14,328,049	රු. 8,668,030
(ii)	කුලී	308,400	506,400	482,900	23,500	257,400	315,400	315,400	-
(iii)	බලපත්‍ර ගාස්තු	363,500	585,400	584,679	1,000	480,250	429,850	429,850	-
		8,124,423	8,925,464	10,178,853	7,512,019	11,294,276	11,532,579	15,073,299	8,668,030

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම්			
(i)	සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් හා බදු හිඟය රු.8,668,030 ක් ලෙස දක්වා තිබුණ ද සමාලෝචිත වර්ෂයේ ආරම්භයට වරිපනම් හා බදු ගිණුමේ ඉදිරියට ගෙනවිත් තිබූ රු.8,764,600 ක හිඟ ශේෂයෙන් රු.2,242,837 ක් 2023 මාර්තු මාසයේදී ප්‍රාදේශීය සභා සීමාවෙන් කළුතර මහා නගර සභා සීමාවට අයත් වූ ග්‍රාම නිලධාරී වසම් 18 කට අදාළ වරිපනම් හා බදු හිඟ ශේෂයක් විය. වැරදීමකින් මහා නගර සභාවට අයත් වූ දේපල සඳහා සිදු කරන ලද බිල් කිරීම් ඉවත් කිරීමත් නීත්‍යානුකූලව වත්කම් බෙදීමක් සිදු නොවීමත් මීට හේතු වූ බව සභාපතිවරයාගේ පිළිතුර විය.	වත්කම් බෙදීමේ කටයුතු නීත්‍යානුකූලව සිදු කර නොමැති නිසා සමස්ථ හිඟ ආදායම තුළ නගර සභා සීමාවේ හිඟය ද පෙන්වා ඇති බව.	වත්කම් බෙදීම් කටයුතු කඩිනමින් කළ යුතුය.
(ii)	සමාලෝචිත වර්ෂය ආරම්භයට කළුතර ප්‍රාදේශීය සභා සීමාවට අදාළ හිඟ වරිපනම් රු.6,522,590 ක ශේෂයෙන් සමාලෝචිත වර්ෂය තුළ අයවීම රු.2,596,605 ක් වූ අතර තවදුරටත් අයවිය යුතු හිඟ වරිපනම් ප්‍රතිශතය සියයට 60 ක් විය.	2025 වර්ෂයේදී අදාළ මුදල් අය කිරීමට කටයුතු කරන බව	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(iii)	සමාලෝචිත වර්ෂයේ වරිපනම් බිල් කිරීම රු.6,722,064 ක් වූ අතර වර්ෂය තුළදී ඉන් රු.5,244,565 ක් අය කර තිබූ අතර හිඟ වරිපනම් ප්‍රතිශතය සියයට 22 ක් විය.	2025 වර්ෂයේදී හිඟ වරිපනම් අය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව.	හිඟ ආදායම් කඩිනමින් අය කළ යුතුය.
(ආ) වෙනත් ආදායම්			
(i)	ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ලියාපදිංචි සංචාරක හෝටල් 50 ක් අතරින් සංචාරක හෝටල් 13 කින් පමණක් සභාව බදු අයකර තිබුණ ද ඉතිරි සංචාරක හෝටල් 37 හි භෞතික පැවැත්ම තහවුරු කරගෙන බදු අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	බල ප්‍රදේශයට අයත් ලියාපදිංචි සංචාරක හෝටල් හඳුනාගෙන බලපත්‍ර ගාස්තු අය කළ යුතුය.
(ii)	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය අනුව සංචාරක හෝටලයේ වාර්ෂික මුළු ආදායමින් සියයට 01 ක් බලපත්‍ර ගාස්තු ලෙස අයකළ යුතු වුවත් සභාව විසින් සමාලෝචිත වර්ෂයේ දී ඊට පටහැනිව හෝටල්වල ආපනශාලා ආදායම මත පමණක් හෝටල් 06 කින් බලපත්‍ර ගාස්තු අයකර ගෙන තිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව බලපත්‍ර ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මාර්ග පඨ දු වෙනුවෙන් සභාවේ තැන්පත් කළ මුදල් එම මාර්ග පඨ නැවත සකස් කළ පසු නියම ආකාරයෙන් සිදු කර ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව අදාළ පාර්ශවයට නැවත ගෙවිය යුතු වුවත්, 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා එලෙස නිදහස් කර නොතිබූ මාර්ග පඨ තැන්පත් වටිනාකම රු.707,475 ක් විය.	කල් ඉකුත් වූ තැන්පතු මුදල් ලබාදීම සඳහා සිහි කැඳවීම් ලිපි යවා ඇති බව.	මාර්ග පඨ නැවත සකස් කර ඇති බව තහවුරු කර ගෙන තැන්පත් මුදල් නිදහස් කළ යුතුය.
(ආ) කොන්ක්‍රීට් පඨ නැවත සකස් කළ පසු ඒවා නිවැරදිව සකසා ඇති බවට සභාවේ තාක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂා කර සහතික කළ යුතු වුවත් 2021 වර්ෂයේ සිට 2024 දක්වා වර්ෂවල මාර්ග පඨ 190 ක් එලෙස පරීක්ෂා කිරීමකින් තොරව පැවතුණි.	පිළිතුරු ලබා දී නොමැත.	පඨ කරන ලද මාර්ග අළුත්වැඩියා කර ඇති බව තාක්ෂණ නිලධාරී විසින් සහතික කළ යුතුය.
(ඇ) 2012 වර්ෂයේදී සිදු වී තිබුණු මාරක රිය අනතුරක් හේතුවෙන් මියගිය පාර්ශවයට සහා අරමුදලින් ගෙවන ලද රු.544,469 ක් වූ මුදල රක්ෂණ ආයතනය වෙතින් අයකර ගැනීම සඳහා 2012 ජූලි 18 දින සභාව විසින් රක්ෂණ ආයතනයට එරෙහිව කළුතර දිසා අධිකරණයේ නඩු පවරා තිබුණි. ඒ වෙනුවෙන් රු.182,000 ක මුදලක් නීති ගාස්තු වශයෙන් වැය කර තිබුණ ද වියදම ප්‍රතිපූර්ණය කර ගැනීමට නොහැකිව පැවතුණි.	2025 ජූලි 03 දින නඩුව නිශ්ප්‍රභා වී ඇති බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව පරීක්ෂණ පවත්වා සහා අරමුදලින් වැය වූ මුදල් අයකර ගත යුතුය.
(ඈ) 2018 දෙසැම්බර් 31 දින නිකුත් කරන ලද මූල්‍ය නොවන වත්කම් තක්සේරු කිරීමේ මාර්ගෝපදේශය ප්‍රකාරව ඉඩම් හා ගොඩනැගිලි වෘත්තීය තක්සේරුකරුවෙකු ලවා තක්සේරු කරවා ගත යුතු වුවත් සභාව සතු වටිනාකම රු.196,147,842 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි තක්සේරු කර නොතිබූ අතර එය කළුතර මහා නගර සභාවට අයත් වත්කම් පවරාදීමේ ගැටළුවට ද හේතු වී තිබුණි.	වත්කම් නිත්‍යානුකූලව බෙදීම සිදු කර වත්කම් තක්සේරු කිරීමේ කටයුතු සිදු කරන බව.	සභාවට අයත් වත්කම් බෙදා වෙන් කරගෙන මූල්‍ය නොවන වත්කම් තක්සේරු කිරීමේ මාර්ගෝපදේශය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.2 නිෂ්කාර්ය හෝ උෞන උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 දෙසැම්බර් 09 දිනැති අංක 08/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය ප්‍රකාරව ධාවන තත්ත්වයේ නොපවතින අළුත්වැඩියා කිරීම ඵලදායී වන වාහන අළුත්වැඩියා කර භාවිතයට ගතයුතු වුවත් ධාවන තත්ත්වයේ නොමැති වූයේ 03 ක් සම්බන්ධයෙන් එම ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	වූයේ 02 ක් ප්‍රතිපාදන නොමැති නිසා අළුත්වැඩියා කර නොමැති බවත්, එක් වූයේ 03 ක් සඳහා අළුත්වැඩියාවට අමතර කොටස් නොමැති බව.	වාහන අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 මාර්තු 19 දින කළුතර මහා නගර සභාව සංස්ථාපනයත් සමඟ කළුතර, ප්‍රාදේශීය සභාවට අයත්ව තිබූ ග්‍රාම නිලධාරී වසම් 18 කට අයත් දේපල කළුතර මහා නගර සභාවට විධිමත්ව පවරා දිය යුතු වුවත් 2025 ජුනි 30 දින වන විටත් වත්කම් පවරාදීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග අවසන්කර නොතිබුණි.	ඉදිරියේදී වත්කම් පවරා දීමට කටයුතු කරන බව.	වත්කම් පවරාදීමට කටයුතු කළ යුතුය.
(ආ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වගන්තිය හා 1946 අංක 57 දරන පොදු සුසානභූමි හා පුද්ගලික සුසාන පිළිබඳ ආඥා පනතේ 3 වගන්තිය ප්‍රකාරව බල ප්‍රදේශය තුළ පවතින සුසානභූමි 17 ක් සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	සුසානභූමි පවරා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	වත්කම් නිසි පරිදි සභාවට පවරා ගත යුතුය.

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3.4.3 මාර්ගෝපදේශයට පටහැනිව සමාලෝචිත වර්ෂයේදී ලිපිද්‍රව්‍ය අයිතමයක් මිලදී ගැනීමේදී ලියාපදිංචි සැපයුම්කරුවන් 12 දෙනෙකුගෙන් මිල ගණන් කැඳවා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකුගෙන් මිලදී ගැනීම හේතුවෙන් සභාවට රු.53,490 ක මූල්‍ය අලාභයක් සිදු වී තිබුණි.	තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ අනුව කටයුතු කළ බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.6.1 (අ) 11 මාර්ගෝපදේශය ප්‍රකාරව තාක්ෂණික පිරිවිතර සමාලෝචනය කිරීම සහ අනුමත කිරීම අදාළ විෂයය පිළිබඳ විශේෂඥයෙකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් සිදු කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේදී මිලදී ගෙන තිබූ රු.2,685,500 ක් වටිනා වීදි පහන් කට්ටල 600 ක් සඳහා මිල ගණන් කැඳවීමේදී අවශ්‍ය පිරිවිතර සඳහන් කර තිබුණද එම පිරිවිතර සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව වෙනත් අනුමැතියක් ලබාගෙන නොතිබුණි.	2025 වර්ෂයේදී නිවැරදිව සිදු කර ඇති බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
---	--	---

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 වර්ෂයේ සිට සේවය හැර ගොස් සිටි වැඩ ක්ෂේත්‍ර කම්කරුවෙකුගෙන් අය විය යුතු රු.233,100 ක් වූ සේවක ණය මුදල 2024 වර්ෂයේ අවසානය වන විටත් අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ ණය අය කර ගැනීමට ලිපි මගින් දැනුවත් කිරීම් කර ඇති බව.	හිඟ ණය ශේෂ කඩිනමින් පියවා ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම තුළ කාර්තු වශයෙන් කළ යුතු කාර්යයන් හා ඊට වැය වන මූල්‍ය වියදම් ඇතුළත් කර නොතිබුණි.	2025 වර්ෂයේදී නිවැරදිව සිදු කර ඇති බව.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම නිසිපරිදි පිළියෙළ කළ යුතුය.

4.2 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 වර්ෂය සඳහා වූ අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව අංශ 21 ක් යටතේ අභ්‍යන්තර විගණනයන් සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද 2024 දෙසැම්බර් 31 දින වන විටත් අංශ 06 ක් ආවරණය වන පරිදි වාර්තා 03 ක් පමණක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව වාර්ෂික සැලසුමට අනුව ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි.	2025 වර්ෂයේදී අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව කටයුතු කරන බව.	අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව කටයුතු කළ යුතුය.